

1. නොවිගි නගරයේ සිටින දරුවන් රැකබලා ගැනීම පිළිබඳව

නොවිගි නගර කාර්යාලය විසින් දරුවන් සිටින ඔබ සියලු දෙනා වෙනුවෙන් ඉතා ආරක්ෂාකාරී ලෙස දරුවන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳ විවිද වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී .

ප්‍රථමයෙන් , ඔබ පළමු වරට ගැබ් ගත් විට ඔබට නොතේරෙන නිසා කලබල විය හැකි නමුත් ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර "සෞඛ්‍ය සම්පන්න ළමා රැකවරණ උපදේශන කාමරය" අමතන්න.

ගර්භණීභාවය හා දරු ප්‍රසූතිය සම්බන්ධයෙන්, මාතෘ හා ළමා අත්පොතක් නිකුත් කිරීම, ළදරු ස්නානය සඳහා භාණ්ඩ ලබා දීම, දෙමාපියන් දැනුවත් කිරීමේ පන්ති පැවැත්වීම , දරුවන් ඇති දැඩි කිරීමේ උපදේශනය / මව් කිරි උපදේශනය, මාතෘ සෞඛ්‍ය පරීක්ෂණය සහ පශ්චාත් ප්‍රසව රැකවරණය වැනි සේවාවන් අපි විසින් ලබා දෙනු ඇත.

දරු ප්‍රසූතියට පෙර සහ පසු ගර්භනී කාන්තාවන් තමන්ගේ ශාරීරික තත්වය, ගෙදර වැඩ සහ ළමා රැකවරණය ගැන කනස්සල්ලට පත්ව සිටින බව සිතන අතර ගෙදර දොරේ වැඩ සහ ළමා රැකවරණය සඳහා උදව් කිරීමට කිසිවෙකු නොමැති නම්, "ප්‍රසව හා පශ්චාත් ප්‍රසව සහායකයා" ඔබට ගෙදර වැඩ සහ ළමා රැකවරණය සඳහා උපකාරී වේ.

ඊට අමතරව, වින්නමු මාතාවන්ට ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ගැබ්නී මව්වරුන් සහ ළමා රැකවරණය ලබාදිය හැකිය.

නොවිගි නගරයේ "ළමා වෛද්‍ය වියදම් සහනාධාර වැඩසටහන" යනු අසනීප හෝ තුවාල හේතුවෙන් දරුවෙකු සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා විට නගරයේ වෛද්‍ය වියදම් සඳහා සහනාධාර ලබා දෙන පද්ධතියකි.

ඔබේ දරුවා කණිෂ්ඨ උසස් පාසලේ තුන්වන වසර සම්පූර්ණ කරන තුරු ඔබට රෝහල් වියදම් වෛද්‍ය වියදම් ගෙවිය යුතු නොවේ.

ඊට අමතරව, නොවිගි නගරයේ සියළුම දරුවන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හැදී වැඩෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් දරුවන් රැක බලාගැනීම සඳහා විවිද ආධාරක වැඩසටහන් ඇත.

"සෞඛ්‍ය සම්පන්න ළමා රැකවරණ උපදේශන කාමරය" නොවීඟි සෞඛ්‍ය හා සුභසාධන මධ්‍යස්ථානයේ පිහිටා ඇත. ගැබ් ගැනීම සහ දරු ප්‍රසූතිය ගැන පමණක් නොව, ඔබේ දරුවාට වයස 18 වන තුරු වෘත්තීය උපදේශකයෙකු ඔබේ දරුවන් ඇති දැඩි කිරීමේ ගැටලුවලට සවන් දී ඔවුන් ගැන සැලකිලිමත් වේ. කරුණාකර අප හා සම්බන්ධ වීමට කාරුණික වන්න.

2. තොවිගි නගර ආහාර බැංකු සේවාව පිළිබඳ

තොවිගි නගරයේ, තොවිගි නගර සමාජ සුභසාධන කවුන්සිලයේ සහයෝගයෙන්, ආහාර සහය අවශ්‍ය සහ ජීවත් වීමට අපහසුතා ඇති අයට පුද්ගලයින් සහ සමාගම් විසින් තොම්ලයේ ලබා දෙන ආහාර බෙදා දීමේ ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කර ඇත්තෙමු.

ආහාර බෙදා හැරීමේ ස්ථානය වන්නේ තොවිගි සෞඛ්‍ය හා සුභසාධන මධ්‍යස්ථානයේ 2 වන මහලේ පිහිටි තොවිගි නගර සමාජ සුභසාධන සභාවයි. බෙදා හැරීමේ වේලාව සතියේ දිනවල පෙ.ව. 9:00 සිට ප.ව. 5:00 දක්වා වේ. බෙදා හරින ආහාර නම් සහල් , කැමට සුදානම් ආහාර, ක්ෂණික ආහාර, ටින් කළ ආහාර, වියලි තුඩ්ලේස්, රසකැවිලි, එළවලු තෙල් සහ රසකාරක ය.

ආහාර වලට අමතරව සනීපාරක්ෂක තුවා, අන් පිරිසිදු කරන දියර , Tissue paper, toilet paper වැනි එදිනෙදා අවශ්‍යතා ද අපි විසින් බෙදා දෙනු ලැබේ .

ඔබේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් කරුණාකර සමාජ සුභසාධන සභාවෙන් විමසීම් කරන්න.

3. තොවිගි එන්නත් කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීම පිලිබදව

නගරයේ එන්නත් මධ්‍යස්ථානය හැරුණු විට, තොවිගි ප්‍රාන්තය විසින් දකුණු පළාතේ "තොවිගි එන්නත් කිරීමේ මධ්‍යස්ථානය" නමින් නව එන්නත් කිරීමේ ස්ථාන පිහිටුවනු ඇති අතර එමගින් එම ප්‍රදේශයේ සියලුම පුරවැසියන්ට එන්නත් කිරීම තොවැම්බර් අවසානය වන විට අවසන් කළ හැකිය.

එම නව ස්ථාන තුනක් වන්නේ : ඔයාමා නගරයේ ඇති ප්‍රාන්ත දකුණු ව්‍යායාම ශාලාව හෙවත් (කෙන්නන් තයිඉකුකන්) , සතෝ නගරයේ ඇති සතෝ කොසේයි මහ රෝහල හෙවත් (සතෝ කෝසෙයි සෝගෝ බියෝඉන්) සහ ඉයෝන් ටවුන් සතෝය .

තොවිගි නගරයේ එන්නත් ප්‍රවේශ පත්‍රයක් ඇති අයට එම ස්ථාන භාවිතා කළ හැකිය.

මෙහි එන්නත ලෙස ටකෙඩා / මොඩර්නා එන්නත භාවිතා කරයි. ප්‍රතිපත්තිමය වශයෙන්, මොඩර්නා එන්නත සති 4 ක පරතරයකින් දෙවන මාත්‍රාව ලබා දෙනු ඇත.

වෙන් කිරීම් සඳහා ඒ වෙනුවෙන් ඇති නිල වෙබ් අඩවියෙන් හෝ නිල LINE ගිණුමෙන් අයදුම් කරන්න. මේ සඳහා දුරකථන ඇමතුම් භාවිතා නොකරන බව කරුණාවෙන් සලකන්න .

විමසීම් සඳහා කරුණාකර තොවිගි ප්‍රාන්තයේ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයේ දුරකථන අංක 0573-003-234 අමතන්න. සම්බන්ද විෂයක් වේලාව පෙරවරු 9 සිට සවස 5 දක්වා වන අතර සති අන්ත සහ නිවාඩු දිනයන්ද අප හා සම්බන්දවිය හැක.

නව කොරෝනා වයිරස් එන්නත ලබා දීමෙන් පසුවත්, මුහුණ ආවරණයක් පැළඳීම, දුරස්ථ බාවය සහ අත් සේදීම වැනි මූලික පියවරයන් ආසාදන මර්දන පියවරයන් ලෙස ක්‍රියාත්මක කරන්න.